

## ප්‍රාග්ධන පිරිවය(MAF) - AA32

### ප්‍රාග්ධන ප්‍රහවයන් හා ප්‍රාග්ධන පිරිවය ප්‍රාග්ධන ප්‍රහවයන්

සියලුම සංවිධාන වල මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රාග්ධනය අන්තර්වග්‍ය වේ. ප්‍රාග්ධන අවශ්‍යතාව පහත ආකාරයට සම්පූද්‍යනය කර ගත හැකිය.

1. දිගුකාලීන ප්‍රාග්ධනය
2. සෙවිකාලීන ප්‍රාග්ධනය

මෙම පරිවිෂ්දයේද දිගුකාලීන ප්‍රාග්ධනය සාකච්ඡාවට බඳුන් කෙරේ. මෙහි මුළුක සිද්ධාන්තය වන්නේ දිගුකාලීන ආයෝජන සඳහා ප්‍රාග්ධනය සම්පූද්‍යනය කරගත යුත්තේ දිගුකාලීන ප්‍රාග්ධන ප්‍රහවය වලින් බවයි. අවුරුද්දකට වඩා විලඳුව පිට කාලයක් ඇති ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන වන්කම් අන්තර් කර ගැනීමට දිගුකාලීන ප්‍රාග්ධනය අවශ්‍ය වේ.

උදා: පිරියන හා යන්තු මිලට ගැනීම, ගොඩනගේලි මිලට ගැනීම

දිගුකාලීන ප්‍රාග්ධන	දිගුකාලීන ප්‍රාග්ධන ප්‍රහවය	අන්තර් කරගත්තා ක්‍රම
ස්කන්ද ප්‍රාග්ධනය(සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය)	සාමාන්‍ය කොටස් නිකුත් කිරීම	<ul style="list-style-type: none"> <li>• මුළුක කොටස් නිකුතුව</li> <li>• අයිතිවාසිකම් නිකුතුව</li> <li>• සේවක කොටස් යෝජනා ක්‍රමය</li> </ul>
වරණීය කොටස් ප්‍රාග්ධනය	වරණීය කොටස් නිකුත් කිරීම	<ul style="list-style-type: none"> <li>• මුළුක කොටස් නිකුතුව</li> </ul>
ත්‍යා ප්‍රාග්ධනය	ත්‍යාකර නිකුත් කිරීම	<ul style="list-style-type: none"> <li>• මුළුක ත්‍යාකර නිකුතුව</li> <li>• ත්‍යාකර පොදුගලික නිකුතුව</li> </ul>

ඒ අනුව, දිගුකාලීන ප්‍රාග්ධනය සම්පූද්‍යනය කිරීමේද සුළු කොටස් හිමියන්ට, වරණීය කොටස් හිමියන්ට හා ත්‍යාකර හිමියන්ට අදාළ ප්‍රතිලාභ ගෙවීමට සිදුවේ.

එක් එක් ප්‍රාග්ධන ප්‍රහවය සඳහා ප්‍රතිලාභ පහත ආකාරයට නමිකල හැක.

### ප්‍රාග්ධන ප්‍රහවය

### ප්‍රතිලාභය

සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	ලඟංග
වරණීය කොටස් ප්‍රාග්ධනය	වරණීය ලඟංග
ත්‍යා ප්‍රාග්ධනය	ත්‍යා පොලී, බැඳුම්කර පොලී, ත්‍යාකර පොලී

එබැවින් සුළු කොටස්, වරණීය කොටස්, ත්‍යාකර හා ත්‍යා ප්‍රාග්ධනය යන මුළුම වලින් දිගුකාලීන ප්‍රාග්ධනය රැකිකිරීමේද සමාගම විසින් දුරිය යුතු ලාභාංග හා පොලීය, ප්‍රාග්ධන පිරිවය ලෙස හඳුන්වා ය හැක. සමාගමක් විසින් දිගුකාලීන ආයෝජන තුළින් ඉපයිය යුතු ප්‍රතිලාභය ප්‍රාග්ධන පිරිවයට වඩා වැසිවිය යුතු බවින් සමාගමකට ප්‍රාග්ධන පිරිවය ගණනය කිරීම අන්තර්වග්‍ය වේ.

ඒ අනුව ප්‍රාග්ධන පිරිවයට අරුන් 2ක් අති.

1. ආයෝජකයන්ගේ යෙදුවූ ප්‍රාග්ධනය වෙනුවෙන් අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය(%).
2. සමාගමක් තම ආයෝජන වලින් ඉපයිය යුතු අවම ප්‍රතිලාභ අනුපාතය(%).

එබැවින් සමාගමක් ආයෝජන අගයිමේද මෙම අවම ප්‍රතිලාභ අනුපාතය වට්ටම් සාධකය ලෙස හාවිනා කරනු ලබයි.

සැම ප්‍රාග්ධන ප්‍රහවය හා ජ්‍යෙෂ්ඨ ප්‍රාග්ධන පිරිවයෙන් සඳහා හාවිත කරන සංකේත පහත පරිදි වේ.

**ප්‍රාග්ධන ප්‍රහවය**

**ප්‍රාග්ධන පිරිවය**

**සංකේතය**

සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ස්කන්ද පිරිවය

$r_e$

වරණීය කොටස් ප්‍රාග්ධනය වරණීය කොටස් ප්‍රාග්ධන පිරිවය

$r_p$

තුය ප්‍රාග්ධනය

තුය ප්‍රාග්ධන පිරිවය

$r_d$

ප්‍රාග්ධන පිරිවය	ප්‍රාග්ධන පිරිවය අයෝතමේන්තු කිරීමේ විකල්ප තුම	එක් එක් විකල්පය සඳහා උපකල්පන	ආගම්‍ය සඳහා සම්කරණ
ස්කන්ද පිරිවය  (සාමාන්‍ය කොටස් පිරිවය)	ලාභාංග තක්සේරු කිරීමේ ආකෘතිය  ලාභාංග වර්ධන ආකෘතිය (Gordon's Growth Model)  ප්‍රාග්ධන වත්කම මුළු කිරීමේ ආකෘතිය (CAPM)	සටහන A බලන්න  සටහන B බලන්න	$r_e = \frac{d_0}{p_0}$  $r_p = \frac{d_1}{p_0} + g$  $r_e = R_f + \beta(R_m - R_f)$

### උපකල්පන

සටහන A - ලාභාංග තක්සේරු කිරීමේ ආකෘතිය

1. කොටසක වර්තමාන වෙළුදුපොල මුළු අනාගත ලාභාංග වල වර්තමාන අගයට සමාන බව.
2. ස්ථාවර ලාභාංගයක් අනුදිමත් කාලයක් සඳහා ගෙවන බව.
3. බදු ගෙවීම් නොමැති බව.
4. ලාභාංග වල වර්ධනයක් නොමැති බව.
5. මුළු ලාභයම ලාභාංග වගයෙන් ගෙවන බව.(රඳව) ගැනීම් නොමැති

$p_0$  = කොටසක වර්තමාන වෙළුදුපොල වටිනාකම

$d_0$  = කොටසක අපේක්ෂිත වාර්ෂික ලාභාංගය

$r_e$  = ස්කන්ද පිරිවය

සටහන B - ලාභාංග වර්ධන ආකෘතිය

1. කොටසක වර්තමාන වෙළුදුපොල අගය අනාගත ලාභාංග වල වර්තමාන අගයට සමාන බව.
2. ලාභාංග ගෙවීම ස්ථාවර වාර්ෂික අනුපාතයකින් අනුදිමත කාලයක් සඳහා වර්ධනය වන බව.

$p_0$ = කොටසක වර්තමාන වෙළුදුපොල වටිනාකම

$d_0$ = කොටසක අපේක්ෂිත වාර්ෂික ලාභාංගය

$r_e$  = ස්කන්ද පිරිවය

$g$  = ලාභාංග වර්ධන අනුපාතය

$d_1$ =කොටසක අවසාන වාර්ෂික ගෙවූ ලාභාංගය+ලාභාංග වර්ධන අනුපාතය

$d_0(1 + g)$

## වරණිය කොටස් ප්‍රාග්ධන පිරිවය

වරණිය කොටස් හිමියෙක් විසින් අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය වරණිය කොටස් ප්‍රාග්ධනයේ පිරිවයයි.

### අස්ථමේන්තු කිරීමේද හාවතා කරන උපකළුපන

- සමාගම ස්ථාවර ලාභාංශයක් වාර්ෂිකව වරණිය කොටස් හිමියන්ට ගෙවන බව.
- ලාභාංශ වල වාර්ෂික වර්ධනයක් නොමැති බව.

සමාගමක් පහත ප්‍රහේද යටතේ වරණිය කොටස් නිකුත් කරයි,

- නිදහස් කළ නොහැකි වරණිය කොටස්
- නිදහස් කළ හාකි වරණිය කොටස්

### නිදහස් කළ නොහැකි වරණිය කොටස් ප්‍රාග්ධනයේ පිරිවය

මෙම ගණනය කිරීම ඉහත සාකච්ඡා කළ ලාභාංශ අස්ථමේන්තු කිරීමේ ආකෘතියට සම්බන්ධ වේ. විම නිසා සම්කරණය වනුයේ,

$$r_p = \frac{d}{p_0}$$

$d$  = වරණිය කොටසක වාර්ෂික ලාභාංශ

$p_0$  = වරණිය කොටසක වර්තමාන වෙළඳපෙළ වට්නාකම (ලාභාංශ රහිත මීල)

$r_p$  = වරණිය කොටස් ප්‍රාග්ධන පිරිවය

### නිදහස් කළ හාකි වරණිය කොටස් ප්‍රාග්ධනයේ පිරිවය

මෙම වරණිය කොටස් නිදහස් කළ හාකි බවෙන් කොටස් නිදහස් කරන වර්ෂය දක්වා වරණිය කොටස් හිමියාට ලාභාංශ හිමිවෙයි, විසේම කොටසක නිදහස් කරන වට්නාකම අවසානයේ ඔහුට ලැබෙයි, ව්‍යුත් අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය (IRR) හාවතයෙන් නිදහස් කළ හාකි වරණිය කොටස් වල පිරිවය ගණනය කරයි.

### ත්‍ය ප්‍රාග්ධනයේ පිරිවය.

ත්‍ය ප්‍රාග්ධන සැපයුම්කරුවන් අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය ත්‍ය ප්‍රාග්ධන පිරිවයයි, මෙය පහත දෙයකාරයට විශ්ලේෂණය කළ හැක,

- වෙළඳපෙළ වට්නාකමක් නොමැති ත්‍ය ප්‍රාග්ධන පිරිවය ගණනය කිරීමේ සම්කරණය වන්නේ,

$$r_d = k(1 - t)$$


විනම්,

$r_d$  = ත්‍ය ප්‍රාග්ධන පිරිවය

$K$  = වාර්ෂික පොලී අනුපාතය

$t$  = සංස්ථාපිත බදු අනුපාතය

2. වෙළඳපොල වට්නාකමක් සහිත ත්‍යා ප්‍රාග්ධනයේ පිරිවය



ගණනය කරනුයේ,

$$r_d = \frac{k(1-t)}{p_0}$$

$r_d$  = ත්‍යා ප්‍රාග්ධන පිරිවය

K = ව්‍යුරුම්ක පොලී අනුපාතය

t = සංස්කීර්ණ බදු අනුපාතය

$p_0$  = ත්‍යාකරුයක වෙළඳපොල වට්නාකම

IRR හා විනයෙන් ගණනය කිරීම සිදුකරයි

1. සමාගම ත්‍යා ප්‍රාග්ධන පිරිවය නිශ්චිත කරයි හම්,

මුදල් ගලුයැමි වන්නේ,

1 පොලී ගෙවීම

2 ත්‍යාකර නිදහස් කිරීමේ වට්නාකම

මුදල් ගලුවැමි වන්නේ,

1 ත්‍යාකර නිකුත්වෙන් ලද මුදල්

2. ආයෝජකයා විසින් ත්‍යා ප්‍රාග්ධන පිරිවය ගණනය කරයි හම්

මුදල් ගලුයැමි වන්නේ,

1 ත්‍යාකරය මිලට ගත් වට්නාකම

මුදල් ගලුවැමි වන්නේ,

1 පොලී ලක්ෂිත

2 ත්‍යාකරය නිදහස් කිරීමේ

වට්නාකම

**බ.කා.ප්‍ර.පි** – මෙය ස්කන්ද ප්‍රාග්ධන පිරිවයේ හා ත්‍යා ප්‍රාග්ධන පිරිවයේ සංයෝගයකි. යම් වනාප්‍රස්ථියක් ස්කන්ද ප්‍රාග්ධනය, ත්‍යා ප්‍රාග්ධන හෝ මෙම දෙයකාරයෙන්ම අරමදල් සපයා ගති. එබැවින් බ.කා.ප්‍ර.පි වහ්නේ අරමදල් සම්පාදනය කරගත් මුලාගු වල සාමාන්‍ය පිරිවයයි. මෙහි විස් එක් මුලාගු වල වට්නාකම මුළු ප්‍රාග්ධන මුලාගු වල එකතුවෙන් බර තබනු ලැබේ.

### බ.කා.ප්‍ර.පි පහත පරිදි ගණනය කළ හැක

$$WACC = \left( r_e * \frac{E}{E+P+D} \right) + \left( r_p * \frac{P}{E+P+D} \right) + \left( r_D * \frac{D}{E+P+D} \right)$$

### බ.කා.ප්‍ර.පි බර තැබිය හැකි ක්‍රම

- පොත් අගය මත - මෙහිදී සියලුම ප්‍රාග්ධන මුලාගු වල පොත්වල සඳහන් අගය සැලකිල්වට ගනු ලැබේ.
- වෙළඳපොල අගය මත - රඳවා ගත් ලාභ හැරැණු විට අනෙකුත් සියලුම ප්‍රාග්ධන මුලාගු වල වෙළඳපොල වට්නාකම සැලකිල්වට ගති. රඳවා ගත් ලාභ ගණනය කිරීම් වලදී සැලකිල්වට නොගති.

### බ.කා.ප්‍ර.පි ගණනයේදී හාවතා වන උපකළුපන

1. ඒකකයේ ප්‍රාග්ධන ව්‍යුහය නොවෙනය්ට පවතින බව.
2. නව ආයෝජන වල අවදානම් ආකෘතිය පවතින ආයෝජන වලට සමාන බව.

### මාත්‍සකාව යටතේ ප්‍රශ්න හා පිළිතුරු

**Q1. පහත නොරුතු JT Company PLC (JT) හි 2015 දෙකාම්බර් 31 දිනට අදාළව වේ.**

- JT හි නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයේ වට්නාකම රු. මිලයන 500 ක්වන අතර විය සාමාන්‍ය කොටස් 1,000,000 න් සමන්විත වේ. JT කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කළ සමාගමක් වන අතර විනි කොටසක වර්තමාන වෙළඳපොල අගය රු.250කි. ප්‍රවර්තන වර්ෂය සඳහා ගෙවූ ලාභාගය කොටසකට රු.40ක් වන අතර එය 5% බැඟීන් වාර්ෂික වර්ධනයක් වන බවට ඇපේක්ෂා කරයි.
- JT හි රඳවාගත් ලාභවල වට්නාකම රු මිලයන 100කි
- JT හි තිදිනක් කළ නොහැකි වර්ත්‍යා කොටස් වල වට්නාකම රු. මිලයන 150කි. මෙය වර්ත්‍යා කොටස් 500,000 කින් සමන්විත වන අතර කොටසක වාර්ෂික ලාභාගය රු. 25කි. වර්ත්‍යා කොටසක අවසාන ගණුදෙණු වූ වට්නාකම රු.250කි.
- JT හි තිදිනක් කළ නොහැකි ලියාපදිංචි නොකළ දිගුකාලීන ත්‍යා ප්‍රාග්ධනයේ වට්නාකම රු. මිලයන 150ක් වන අතර වාර්ෂික පොලී අනුපාතය 17% කි සමාගම වාර්ෂික ලාභ මත 28% ආදායම් බදු ගෙවනු ලබයි.
- පහත දා ගණනය කරන්න
  - (i) සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ පිරිවය.
  - (ii) වර්ත්‍යා කොටස් ප්‍රාග්ධනයේ පිරිවය,
  - (iii) ත්‍යා ප්‍රාග්ධනයේ පිරිවය.
- (iv) බර තැබු සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවය වෙළඳපොල වට්නාකම
- ආයෝජන අගයිමේද වට්ටම් සාධකය ලෙස බ.කා.ප්‍ර.පි හාවතා කිරීමේද කිදුකරනු බවන උපකළුපන 2ක් සඳහන් කරන්න.

## විසඳුම

(i) සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය(විනම් re)

$$\text{කොටසක ලාභය} \quad \text{රු.40/=} \quad = (\text{do} = \text{රු.40/=})$$

$$\text{කොටසක වෙළඳපොල වට්නාකම} \quad \text{රු.250/} = (\text{Po} = \text{රු.250/=})$$

$$\text{වර්ධන අනුපාතය වාර්ෂිකව} \quad 5\% \quad (g = 5\%)$$

එම් අනුව

$$d1 = do + g$$

$$= 40 + 5\%$$

$$re = d1/po + g$$

$$= (40 + 5\%) / 250 + 5\%$$

$$= 16.8\% + 5\%$$

$$= \underline{\underline{21.8\%}}$$

(ii) වර්තිය කොටස් ප්‍රාග්ධනයේ පිරිවැය

මෙම වර්තිය කොටස් නිදහස් කළ තොගකි වර්තිය කොටස් වේ.

$$\text{විමතිය සම්කරණය වන්නේ, } rp = d/po$$

$$\text{එම් අනුව } d = Rs 25/00, \ po = Rs 250/00$$

$$Rp = 25/250$$

$$= \underline{\underline{10\%}}$$

(iii) ණය ප්‍රාග්ධන පිරිවැය

මෙම ණය ප්‍රාග්ධනය නිදහස් කළ තොගකි වෙළඳපොල අගයක් තොමැති ප්‍රාග්ධනයකි.

$$\text{වබෑවින් සම්කරණය වන්නේ, } rd = k(l-t)$$

$$17\% (1 - 28\%) = \underline{\underline{12.24\%}} \quad (t=28\%, \text{පොලී අනුපාතය} = 17\%)$$

(iv) බ.කා.ප්‍ර).පි

	වෙළඳපොල අගය (මිලියන)	බර තක්ම	ප්‍රාග්ධන පිරිවැය	බ.කා.ප්‍ර.ප
සාමාන්‍ය කොටස්				
ප්‍රාග්ධනය				
1,000,000* 250	250	48%	21.8%	10.46%
=				
වර්තිය කොටස්				
ප්‍රාග්ධනය				
500,000* 250 =	125	24%	10%	2.40%
නිය ප්‍රාග්ධනය				
=	150	28%	12.24%	3.42%
	525	100		16.28%
බ.කා.ප්‍ර.ප =	16.28%			

**(b) උපකළුපන**

1. ඒකකයේ ප්‍රාග්ධන ව්‍යුහය නොවෙනස්ව පවතින බව
2. ඕනෑම නව ආයෝජනයක අවලුනම් පැනිකඩ පවතින ආයෝජන වලට සමාන බව

**Q2.** Tandy plc. කොළඹ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමාගමක් වන අනර පහත තොරතුරු බවාදී ඇත.

- (1) Tandy සතු වෙළඳපොලේ කොටසකට රු.25/= බැගින් ගණුදෙනු වන සාමාන්‍ය කොටස් ප්‍රමාණය මුළුයන 100කි. ලාභාංශ ගෙවීම කොටසකට රු.1.60කි.
- (2) නාමික අගය රු.100 බැගින් වූ සමාගම සතුව ඇති කොළඹ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කළ ත්‍යාකර මුළුයන 5කි. මෙම ත්‍යාකර වර්ෂ 3 කින් නිදහස් කළ යුතු අනර වාර්ෂික පොලී අනුපාතය 15%කි. මෙම ත්‍යාකරයක වර්තමාන වෙළඳපොල වට්නාකම රු.95කි.
- (3) ලග මත වාර්ෂික ආදායම් බඳ අනුපාතය 28%කි.

පහත දී ගණුනය කරන්න

- (a) සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන පිරිවය
- (b) ත්‍යාකර ප්‍රාග්ධන පිරිවය
- (c) බරනාවු සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවය (බ.සා.ප්‍ර).පි) වෙළඳපොල වට්නාකම යොදුගතිමින්

**විසඳුම**

- (a) සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන පිරිවය (එනම් re)

කොටසක ලාභාංශය රු.1.60/=  $(do = \text{Rs}1.60/=)$

කොටසක වෙළඳපොල වට්නාකම රු.25/=  $(Po = \text{Rs}25/=)$

ඒ අනුව

$$re = do/po$$

$$= 1.60/25$$

$$= 0.064$$

$$= \underline{\underline{6.4\%}}$$

- (b) ත්‍යාකර ප්‍රාග්ධනයේ පිරිවය(සමාගමේ ප්‍රවේශය)

වර්ෂය	විස්තරය	මුදල් ප්‍රවාහය	ව.සා 8%	වට්වම් කළ මුදල් ප්‍රවාහය	ව.සා 6%	වට්වම් කළ මුදල් ප්‍රවාහය
1	ත්‍යාකර නිකුතුව	95	1	95	1	95
1-3	පොලී ගෙවීම	(10.8)	2.575	(27.81)	2.671	(28.84)
3	3 වර්ෂයේ නිදහස් කිරීම	(100)	0.793	(79.3)	0.839	(83.9)
				(12.11)		(17.74)

$$\text{ත්‍යාකරයක වාර්ෂික පොලීය} = \text{Rs}.100 * 15\%(1-28\%)$$

$$= \text{Rs}.10.8$$

$$\begin{aligned}
 IRR &= 8\% - \frac{(-12.11)}{(-12.11) - (-17.74)} * 2\% \\
 &= 8\% - \frac{-12.11}{5.64} * 2\% \\
 &= 12.29\%
 \end{aligned}$$

(ආයෝජක ප්‍රවේශය)

වර්ෂය	විස්තරය	මුදල ප්‍රවාහය රු	ව.කා 8%	වට්ටම් කළ මුදල ප්‍රවාහය රු	ව.කා 6%	වට්ටම් කළ මුදල ප්‍රවාහය රු
1	ණයකර මිලට ගැනීම	(95)	1	(95)	1	(95)
1-3	පොලී ලැබීම්	10.8	2.575	27.81	2.671	28.84
3	3 වර්ෂය අවසානයේ නිදහස් කිරීම	100	0.793	79.3	0.839	83.9
				12.11		17.74

$$\begin{aligned}
 IRR &= 8\% - \frac{12.11}{12.11 - 17.74} * 2\% \\
 &= 8\% - \frac{12.11}{-5.64} * 2\% \\
 &= 12.29\%
 \end{aligned}$$

(C) බරතැටු සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවය (බ.කා.ප්‍ර).පි) වෙළඳපොල අගයට

වෙළඳපොල අගය බරත තැබීම ප්‍රාග්ධන පිරිවය බ.කා.ප්‍ර).පි  
මුළුයන

සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය

100,000,000 * 25 =	2500	84%	6.4%	5.37%
ණයකර මුළුයන 5 * 95 =	<u>475</u>	<u>16%</u>	<u>12.29%</u>	<u>1.96%</u>

2975 100

බ.කා.ප්‍ර).පි = 7.33%

**Q3**

වනාපෘතියක ආයෝජනය සඳහා සමාගමක් රු. මුළුයන 100ක නුය ප්‍රාග්ධනයක් සම්පූද්‍නය කිරීමට කටයුතු කරයි. ඒ සඳහා බැංකුව විසින් වාර්ෂිකව 15% පොලියට නුයක් අනුමත කරන්නේ අනර සමාගම වාර්ෂිකව 13% බැංකින් පොලී ගෙවන රු.100ක නිදහස් කළ නොහැකි නුයකර නිකුත් කර ඇත. නුයකරයක වෙළඳපොල වට්ටනාකම රු.95කි (බදු නොසැලකා හරින්න)

බැංකු නුය හා නුයකර වල නුය පිරිවය ගණනය කරන්න. වධා ලාභදායී වන්නේ කුමක්ද?

### විසඳුම

බංකු තුයේ තුය පිරිවය බද නොමැතිව 15%කි. (බද නොසලකා හරින ලදී)  
තුයකරයක පිරිවය වන්නේ  $13/95 * 100 = 13.68\%$ (සම්කරණය වන්නේ  $re = k/po$  වනම්  
 $k=13, po=Rs 95/=$ )  
තුයකර නිකුතුව අඩුපිරිවය දරන බවින් වඩා ලාභදායී වේ.

### Q4

දිගුකාලින මුල්‍ය සම්පාදනයේදී සැලකිල්ලට ගත යුතු සාධක කවරේද?

### විසඳුම

1. මුල්‍ය අවදානම
2. නෙතික සිමාවන්
3. අයිතිය ගිලිහි යාම
4. ප්‍රාග්ධන සම්පාදනය කිරීමේ පිරිවය

### Q5

PT සමාගම රු.මිලයන 200ක ආයෝජනයක් සලකා බලන අතර කොටසකට රු.30 ලාභාංගයක් ගෙවීමට අපේක්ෂා කරයි. ලාභාංගය වාර්ෂිකව 15% බැඳීන් වර්ධනය වේ. PT හි කොටසක වර්තමාන වෙළඳපොල වට්නාකම රු.600ක් වන අතර 31/12/2015 දින සාමාන්‍ය කොටස හිමියන්ගේ අරමුදල් පහත පරිදි වේ.

ප්‍රකාශන ප්‍රාග්ධනය සාමාන්‍ය කොටසක් 1,000,000	රු මිලයන 500
රඳවාගත් ලාභ	රු මිලයන 100
සාමාන්‍ය කොටස හිමියන්ගේ අරමුදල	රු මිලයන 600

වර්ත 5ක බංකු තුයක් වාර්ෂිකව 15% පොලියට බඩාගත හැක.(බද නොසලකා හරින්න)

සාමාන්‍ය කොටස ප්‍රාග්ධන පිරිවය හා බංකු තුය පිරිවය, බ.සා.ප්‍ර.ප වෙළඳපොල අගයට හා පොත් අගයට ගණනය කරන්න.

### විසඳුම

සාමාන්‍ය කොටස ප්‍රාග්ධනය පිරිවය (වනම්  $re$ )

කොටසක ලාභාංගය රු30/= ( $do = \text{රු } 30/=$ )

කොටසක වෙළඳපොල අගය රු 600/= ( $Po = \text{රු } 600/=$ )

වර්ධන අනුපාතය වාර්ෂිකව 15% ( $g = 15\%$ )

එසේ අනුව

$$d1 = do + g$$

$$= 30 + 15\%$$

$$re = d1 / Po + g$$

$$= (30 + 15\%) / 600 + 15\%$$

$$= 5.75\% + 15\%$$

$$= \underline{\underline{20.75\%}}$$

## බංක තුය පිරිවය

බංක තුය පිරිවය 15% ( $rd=k(1-t)$  වනම්  $t$  බදු(නො)සලකයි),  $k$  පොලී අනුපාතය 15% )

බ.කා.ප්‍ර.ප, වෙළඳපොල වට්නාකමට

	වෙළඳපොල අගය	බර තැබීම ප්‍රාග්ධන පිරිවය	බ.කා.ප්‍ර.ප
	මිලියන		
සාමාන්‍ය කොටස ප්‍රාග්ධනය			
1,000,000 * 600 =	600	75%	20.75%
බංකුතුය	<u>200</u>	<u>25%</u>	<u>15%</u>
	800	100	15.56%
			<u>3.75%</u>
			19.31%

බ.කා.ප්‍ර.ප = 19.31%

කෙටසක වෙළඳපොල අගය රු. 600 තුළ රඳවාගත් ලාභ වලු වට්නාකම ඇත්තර්ගත වේ. විම නිසා රඳවාගත් ලාභ රු. 100 නොසලකා හැරිය යුතුවේ. වෙළඳපොල වට්නාකමට ප්‍රාග්ධන පිරිවය ගණනයේදී රඳවාගත් ලාභ සැලකිල්ලට නොගත යුතුය.

බ.කා.ප්‍ර.ප පොත් අගයට

	වෙළඳපොල අගය	බර තැබීම ප්‍රාග්ධන පිරිවය	බ.කා.ප්‍ර.ප
	මිලියන		
සාමාන්‍ය කොටස ප්‍රාග්ධනය			
1,000,000 * 500 =	500	63%	20.75%
රඳවාගත් ලාභ	100	12%	20.75%
බංකුතුය	<u>200</u>	<u>25%</u>	<u>15%</u>
	800	100	<u>3.75%</u>
			19.31%

බ.කා.ප්‍ර.ප = 19.31%

### සැලකිය යුතු කරනු

- ස්කන්ද පිරිවයට, තුය පිරිවයට හා බ.කා.ප්‍ර.ප අදාළ සමිකරණය නිවැරදිව ලිය දැක්වන්න. ඉන් පසු ඒ සඳහා සංඛ්‍යා නිවැරදිව ආදේශ කරන්න.
- ගණිතමය ජූනය තුළින් සමිකරණ විසඳුය යුතු අතර, ගණිතමය ජූනය වඩා තහවුරු කර ගත යුතුය.
- තුය පොලී හා තුයකර පොලී ගණනයේදී බඳ අනුපාත සැලකිල්ලට ගන්න.
- ස්කන්ද ප්‍රාග්ධන පිරිවය ගණනයේදී අදාළ සමිකරණය හාවතයේදී වර්ධන අනුපාතයට කළින් (+) සලකුනු යොදන්න අමතක නොකරන්න.
- ලාභාංශ වර්ධන අනුපාතය ලබාදී ඇති අවස්ථාවක විය ස්කන්ද ප්‍රාග්ධන පිරිවය ගණනය කිරීම සඳහා හාවතා කරන්න.
- සමඟිය ප්‍රශ්න සැම විනාගයකම පරික්ෂා කර ඇති බැවින් පසුගිය ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයන්න.

- විෂ ගණනමය නිරවද්‍යතාවය සඳහා  $+/-$  සංස්කේෂන නිවැරදිව හාවිතයට සිහිනබාගන්න.
- ප්‍රාග්ධන මුලාගු හා ප්‍රාග්ධන පිරිවය සම්බන්ධයෙන් මතා න්‍යායාත්මක දැනුමක් ලබාගන යුතුය.
- පසුගිය වර්ෂ රිකවත් විහාග ප්‍රාග්න පත්‍ර ප්‍රහානුව්‍යීම් සඳහා යොදාගන්න.
- ප්‍රාග්න පත්‍රයේ දී අභි ගණනමය වරූ හාවිතා කරන්න.

**ත්‍යකර ප්‍රාග්ධන පිරිවය ගණනය කිරීමේදී සැලකිය යුතු කරනු**

- ත්‍යකර නිදහස් කළ හැකි විට ත්‍යක පිරිවය ගණනය සඳහා IRR තුමය හාවිතා කළයුතුය.
- වර්ෂය “0” දී ත්‍යකරයක වට්නාකම එහි වෙළඳපොල අගයයි.
- ත්‍යකරයක නාමික අගය පදනම් කරගෙන එහි පොලී ආදායම හෝ පිරිවය ගණනය කළ යුතුය.
- ත්‍යකරයක් නිදහස් කරන වර්ෂයේදී ති නාමික ලියාපදිංචි වට්නාකම පෙන්විය යුතුය.

